


## ගිණුම්කරණ අනුපාත

### අනුපාත වර්ගීකරණය.



මෙම ලිපියෙන් ලාභදායීත්ව අනුපාත හා ද්‍රවශීලතා අනුපාත පමණක් ආවරණය කෙරේ.

### ලාභදායීත්ව අනුපාත

ව්‍යාපාරයක මෙහෙයුම් තත්වය හෙවත් ලාභදායීත්වය අගයනු ලැබේ.

- මුළු ප්‍රාග්ධනයට  
ප්‍රතිලාභ අනුපාතය =  $\frac{\text{බදු පසු ලාභය} + \text{පොළිය}}{\text{සාමාන්‍ය කොටස්} + \text{සංචිත} + \text{වරණිය කොටස්} + \text{දිගුකාලීන ණය}}$  X 100
- කොටස් ප්‍රාග්ධනයට  
ප්‍රතිලාභ අනුපාතය =  $\frac{\text{බදු පසු ලාභය}}{\text{සාමාන්‍ය කොටස්} + \text{සංචිත} + \text{වරණිය කොටස්}}$  X 100
- ස්කන්ධ ප්‍රාග්ධනයට  
ප්‍රතිලාභ අනුපාතය =  $\frac{\text{බදු පසු ලාභය} - \text{වරණිය ලාභාංශ}}{\text{සාමාන්‍ය කොටස්} + \text{සංචිත}}$  X 100

\* බදු පසු ලාභය වෙනුවට වර්ෂයේ ලාභය යන යෙදුමද භාවිතා කල හැක.

- දළලාභ අනුපාතය =  $\frac{\text{දළ ලාභය}}{\text{විකිණුම්}} \times 100$

- ශුද්ධලාභ අනුපාතය =  $\frac{\text{බදු පසු ශුද්ධ ලාභය}}{\text{විකිණුම්}} \times 100$

- මුළු වත්කම් වලට ප්‍රතිලාභ අනුපාතය =  $\frac{\text{බදු පසු ශුද්ධ ලාභය} + \text{පොලිය}}{\text{මුළු වත්කම්}} \times 100$

**දුවශීලතා අනුපාත**

1. ජංගම අනුපාතය

එක් ජංගම වගකීමක් පියවීමට ජංගම වත්කම් කොපමණ ප්‍රමාණයකින් පවතීද යන්න මෙම අනුපාතයෙන් අගය කරයි.

$$\text{ජංගම අනුපාතය} = \text{ජංගම වත්කම්} : \text{ජංගම වගකීම්}$$

2. ක්ෂණික අනුපාතය

එක් ජංගම වගකීමක් පියවීමට ක්ෂණික වත්කම් කොපමණ ප්‍රමාණයකින් පවතීද යන්න මෙම අනුපාතයෙන් අගය කරයි.

$$\text{ක්ෂණික අනුපාතය} = \frac{\text{ජංගම වත්කම්} - (\text{තොගය} + \text{කලින් ගෙවීම්})}{\text{ජංගම වගකීම්}}$$

3. තොග පිරිවැටුම් අනුපාතය

වා්‍යාපාරයක සාමාන්‍ය භාණ්ඩ තොගය විකිණුම් බවට පත්වීමේ ශීඝ්‍රතාවය මෙම අනුපාතයෙන් අගය කරයි.

$$\text{තොග පිරිවැටුම් අනුපාතය} = \frac{\text{විකිණුම් පිරිවැය}}{\text{සාමාන්‍ය තොගය}}$$

4. තොග නේවාසික කාලය

වා්‍යාපාරයක සාමාන්‍ය තොගය විකිණුම් බවට පත්වන තෙක් කොපමණ කාලයක් ගබඩාව තුළ රැඳී තිබේද යන්න මෙම අනුපාතයෙන් අගය කරයි.

$$\text{තොග නේවාසික කාලය} = \frac{\text{සාමාන්‍ය තොගය}}{\text{චිකිත්‍යම් පිරිවැය}} \times 365$$

5. ණයගැති පිරිවැටුම් අනුපාතය

ව්‍යාපාරයක සාමාන්‍ය ණයගැතියන් මුදල් බවට පත්වන වාර ගණන මෙම අනුපාතයෙන් ගණනය කරයි.

$$\text{ණයගැති පිරිවැටුම් අනුපාතය} = \frac{\text{ණයට චිකිත්‍යම්}}{\text{සාමාන්‍ය ණයගැතියෝ}}$$

6. ණයගැති නේවාසික කාලය

ණයගැතියන් ණය ආපසු පියවීමට ලබාගන්නා කාලය මෙයින් අගය කරයි.

$$\text{ණයගැති නේවාසික කාලය} = \frac{\text{සාමාන්‍ය ණයගැතියෝ}}{\text{ණයට චිකිත්‍යම්}} \times 365$$

7. ණයහිමි පිරිවැටුම් අනුපාතය

ව්‍යාපාරයක සාමාන්‍ය ණයහිමියන්ට මුදල් ගෙවීමේ ශීඝ්‍රතාවය මෙම අනුපාතයෙන් අගය කරයි.

$$\text{ණයහිමි පිරිවැටුම් අනුපාතය} = \frac{\text{ණයට ගැණුම්}}{\text{සාමාන්‍ය ණයහිමියෝ}}$$

8. ණයහිමි නේවාසික කාලය

ව්‍යාපාරයක් සාමාන්‍යයෙන් ණයහිමියන්ට මුදල් ගෙවන්නේ කොපමණ කාලයකට පසුවද යන්න මෙයින් ගණනය කෙරේ.

$$\text{ණයහිමි නේවාසික කාලය} = \frac{\text{සාමාන්‍ය ණයහිමියෝ}}{\text{ණයට ගැණුම්}} \times 365$$

S.ඉමාෂා මධුෂාණි  
ප්‍රථම වසර - මූල්‍ය අධ්‍යයන අංශය  
කැලණිය විශ්ව විද්‍යාලය